

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධිත වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 18 වන වගන්තිය යටතේ පනවා ඇති 1980 අංක 01 දරන වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතන නියමාවලියේ 20 වන වගන්තිය හා විශ්වවිද්‍යාල පනතේ 107(5) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු වලින් වන බලපෑම හැර, ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , වේතනාන්විත මහභූරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ භූරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය , ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ කළමනාකරණ මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම.

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේදී නව වර්ගීකරණයක් යටතේ රු.22,359,873ක් වූ අධ්‍යයන මණ්ඩල ගෙවීම් (Board of Study Payment) වෙනම අයිතමයක් ලෙස වෙනත් පුනරාවර්තන වියදම් යටතේ දක්වා තිබුණද, ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත 01හි 55 වන ඡේදය අනුව සංසන්දනාත්මක අගයන් වර්ගීකරණය කර හෙළිදරව් කර නොතිබුණි.	මෙම වර්ගීකරණයට අදාළ හෙළිදරව් කිරීම් සහ සංසන්දනාත්මක තොරතුරු 2024 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන තුළ සටහනකින් තවදුරටත් පැහැදිලි කිරීමට කටයුතු කරන බව.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිත ප්‍රකාරව කටයුතු කළ යුතුය.

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ආයතනයේ මූල්‍ය ප්‍රකාශන සමඟ ඉදිරිපත් කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්ති 2.5 යටතේ මූල්‍ය ප්‍රකාශන උපවිත පදනම මත පිළියෙළ කරන බව දක්වා තිබුණද, ඊට පටහැනිව අධීක්ෂණ හා ඇගයීමේ ගාස්තු ආදායම හා වියදම මුදල් පදනම මත හඳුනා ගන්නා බව ගිණුම්කරණ ප්‍රතිපත්ති 4.5 යටතේ දක්වා තිබීමෙන් පරස්පර ගිණුම්කරණ ප්‍රතිපත්ති මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී අනුගමනය කර තිබුණි. ඒ අනුව 2022 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි පැවති ගෙවිය යුතු අධීක්ෂණ හා ඇගයීම් ගාස්තු රු.7,856,088ක් පෙර වර්ෂ ගැලපීම් ලෙස සමාලෝචිත වර්ෂයේ හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශයේ පුනරාවර්තන සමුච්චිත අරමුදලට ගැලපීම් කර තිබුණි.	2023 වර්ෂයේ සිට ශිෂ්‍යයන්ගෙන් අධීක්ෂණ ගාස්තු එකතු කර ගන්නා අවස්ථාවේදීම ආදායමක් ලෙස හඳුනාගැනීමටත්, අදාළ ගෙවීම් සිදුකරන අවස්ථාවේදීම වියදමක් ලෙස හඳුනාගැනීමටත් තීරණය කරන ලදී. එම නිසා 2022 දෙසැම්බර් 31 දිනට පැවති රු. 7,856,087.72 ක ගෙවිය යුතු අධීක්ෂණ ගාස්තු සමුච්චිත අරමුදලට (පුනරාවර්තන) ගලපන ලදී. මෙමගින් මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනයට බලපෑමක් සිදු නොවන අතර මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ සමුච්චිත අරමුදල (පුනරාවර්තන) හා ජංගම වගකීම් ශේෂයන්ට අදාළ ගැලපීම් සිදු කර ඇති බව.	ගිණුම්කරණ ප්‍රතිපත්ති නිවැරදිව අනුගමනය කළ යුතුය.

<p>(ආ) උපාධි පාඨමාලා වෙනුවෙන් ලැබී තිබුණු රු.250,881,975ක ආදායමෙන් වර්ෂයට වැඩි කාලපරිච්ඡේදයක් සහිත උපාධි පාඨමාලා වෙනුවෙන් ලැබුණු ආදායම වෙන්කර හඳුනා නොගෙන මුළු ආදායම වර්ෂයේ ආදායමක් ලෙස ගිණුම්ගත කර තිබුණි.</p>	<p>2024 වර්ෂයේ සිට එක් එක් කාලසීමාවට අදාළ ආදායම හා විලම්භිත ආදායම හඳුනා ගැනීමට ප්‍රායෝගික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව.</p>	<p>වර්ෂයට අදාළ ආදායම නිවැරදිව හඳුනාගෙන ගිණුම්ගත කළ යුතුය.</p>
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	----------------------------------------------------------------------------------------------------------------------------------------------	---------------------------------------------------------------

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>2015, 2016 හා 2017 වර්ෂයන්ට අදාළව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබිය යුතු රු.2,597,375 ක් සහ 2020 වර්ෂයේ සිට පවතින ලැබිය යුතු පාඨමාලා ගාස්තු රු.88,000. ක් සමාලෝචිත වර්ෂය තුළදී ද අය කර ගැනීමට අපොහොසත් වී තිබුණි.</p>	<p>මෙම මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත සිහි කැඳවීම් ලිපි නිකුත් කර ඇත. ලැබිය යුතු පාඨමාලා ගාස්තුව පිළිබඳ ගැලපීම් 2024 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.</p>	<p>ලැබිය යුතු ශේෂ අයකර ගැනීමට කටයුතු කළ යුතුය</p>

1.6.2 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>වර්ෂ 3 සිට වර්ෂ 8 දක්වා වූ කාලපරිච්ඡේදයක සිට පවතින රු.14,659,744 ක් වූ විවිධ ණයහිමි ශේෂයක් ද වර්ෂ 3 සිට වර්ෂ 7 දක්වා කාලයක සිට පවතින රු.38,313,816ක් වූ රඳවා ගත් තැන්පතු ශේෂයක් ද වර්ෂ 2 සිට වර්ෂ 9 දක්වා පැරණි වෙනත් තැන්පතු රු.496,703 ක් ද සමාලෝචිත වර්ෂය තුළදී ද නිරවුල් කිරීමට කටයුතු කර නොතිබුණි .</p>	<p>මෙම ගෙවිය යුතු ශේෂයන් පිළිබඳව වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යයන හා විභාග අංශයන්ගෙන් තොරතුරු රැස් කර ගනිමින් සිටින අතර, එම තොරතුරු මත 2024 වර්ෂය තුළදී මෙම ශේෂයන් නිරවුල් කර ගැනීමට කටයුතු කරනු ලබන බව.</p>	<p>ගෙවිය යුතු ශේෂයන් නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.</p>

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ දැක්වීම	අදහස්	නිර්දේශය
(අ) 1971 අංක 38 දරන මුදල් පනතේ 11(අ) වගන්තිය	අදාළ අමාත්‍යවරයාගේ හා මුදල් අමාත්‍යවරයාගේ පූර්ව අනුමැතිය ලබා ගැනීමෙන් තොරව සමාලෝචිත වර්ෂයේ දී රු.115,000,000 ක් ස්ථාවර තැන්පතුවල ආයෝජනය කර තිබුණි.	මෙම සම්බන්ධයෙන් අනුමැතීන් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව.	ආයෝජන අදාළ	මුදල් පනතට අනුව කටයුතු කළ යුතුය.
(ආ) මුදල් රෙගුලාසි 371(5)	2021 සිට 2023 වර්ෂය දක්වා අවස්ථා 19 කදී ලබාදී තිබූ එකතුව රු.1,155,800 ක් වූ අත්තිකාරම් 2024 පෙබරවාරි 28 දින වන විටත් පියවා නොතිබුණි.	මෙම අත්තිකාරම් වලින් බොහොමයක් 2024 වර්ෂයේ ජනවාරි මස වන විට පියවා ඇති අතර ඉදිරියේදී ඒ සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව.		මුදල් රෙගුලාසි අනුව කටයුතු කළ යුතුය.
(ඇ) 2023 ජනවාරි 18 දිනැති අංක BD/HRD/126/2 14/19/2023 දරන භාණ්ඩාගාර ලේකම් විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඇමතු වකුලේඛ ලිපියේ 5වන ඡේදය	බැඳුම්කර කඩකරන ආචාර්යවරයෙකුගෙන් සමාලෝචිත වර්ෂය තුළ දී අයකරගෙන තිබුණු රු.10,826,505ක් රාජ්‍ය ආදායමට ගැනීමට කටයුතු කර නොතිබුණි.	05/2023 දරන විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා වකුලේඛය අනුව සජීව වාර්ෂික නිවාඩු මත හෝ පශ්චාත් උපාධි අධ්‍යයන කටයුතු වෙනුවෙන් විදේශ ගත වන අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ගුවන් ගමන් ගාස්තු බැඳුම්කර කඩකිරීමේ අරමුදලින් පියවා ගත යුතු බැවින් මෙම මුදල් භාණ්ඩාගාරය වෙත ප්‍රේෂණය නොකර රඳවා ගන්නා ලද බව.		වකුලේඛ ලිපිය අනුව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.17,907,543ක අතිරික්තයක් වූ අතර ඊට ප්‍රතිරූපව ඉකුත් වර්ෂයේ ඌනතාවය රු.4,656,665ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.22,564,208ක වර්ධනයක් නිරීක්ෂණය විය. මෙම වර්ධනයට සමාලෝචිත වර්ෂයේ පොළී ආදායම රු.48,195,793 කින් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය
 3.1 අරමුදල් උන උපයෝජනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>2021 වර්ෂයේ සිට ආයතනයේ සංවර්ධන අරමුදලෙහි (PGIM Development Fund) පවතින රු.3,768,988ක ශේෂය සමාලෝචිත වර්ෂය අවසාන වන විටත් අරමුණුගත කාර්යයන් වෙනුවෙන් උපයෝජනය කර නොතිබුණි.</p>	<p>සංවර්ධන අරමුදල සේවක දැනුම වැඩිදියුණු කිරීම සඳහා යොදා ගැනීමට කටයුතු කරමින් පවතින බව.</p>	<p>අදාළ අරමුදල් අරමුණුගත කාර්යයන් සඳහා ඵලදායීව උපයෝජනය කළ යුතුය.</p>